

0× 0/ 53 myo

رد براتوس سرس شرف شر: TS-IUL/B/2023/01

2/2/2023

1 مرا مرا المراد ال

2000 1 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2	بر ؤيرُسُرْسُ
	ית טיק פי 2 טיק טיק פי זק
ב' ' ' ' ' ' ' ' ' ' ' ' ' ' ' ' ' ' '	
ر بر بر توس سر سر شرک شر: - TS-IUL/B/2023/01 -	1.1
رِدْوَّرُ مُرْدِ جُرِدُ: - 02 وَصُرْدَدٍ 2023	
,000,000 ב 000 ב 000 הארש המציע מוצרים מציע מציע ב 000	
مُوسٌ:	8.1
٠ ٥ ٠ ٠ ٠ ح م مردی	
ב מי ב מי	
ה' מי	
هُ بِرِنْ: - 80 نُوْهُ نُرْمَبِرٍ 2023	9.1
قروكُون - هُوَ	
ئىغ: -	
יננייני "ניניים ניסיים *ניים ייסיים בתקבים הבמזבת קחתם אל בתפתק אל זהה:	
יתית: - ת [©] א כ הקדק	
xexe-1,25,7	0.0
× ه ۵ ۵ ۵ ۵ ۵ ۵ ۵ ۵ ۵ ۵ ۵ ۵ ۵ ۵ ۵ ۵ ۵ ۵	9.2
قى ئاسىر سىرىس ئامىيە: - 3317175	
رِدُرِوْ رُبُّ عُرْبُ: - info@thaajuddeenschool.edu.mv	
- 0 0 0 1 / 1 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7	13.1
۱ ۱۰ ۱۲) ۲ (۲۰ ۱۲) ۱ (۱۳ ۱۳ ۱۳ ۱۳ ۱۳) ۲ (۱۳ ۱۳ ۱۳ ۱۳ ۱۳ ۱۳ ۱۳ ۱۳ ۱۳ ۱۳ ۱۳ ۱۳ ۱۳ ۱	14
20 2 / 20 0 0 / 20 0 0 0 0 0 0 0 0 0 0 0	
/ 0 / 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0	
گویز: - 13 ئوھنرئیر 2023 قروکٹ: - گز	18.1
كغ: - 11.00	
0 2 2 2 0 7 0 7 0 7 0 7 0 7 0 7 0 7 0 7	20.1

رُون - مُونِي رور ورون مُوسر: - مُونِي رو _ر سر سور و	
وُرُونَ - رُوُ	
11.00 - : 25	
هِ وُسْرُهُ ٨ وَيُ سُرِّ مُرْسُرُ وَ سُرِيُسِ فَي قَرْوَوْ 6 وَرِ رَوْسِرُرُو.	24.1
0) C) XC (C / / (0)) / (0) (0) (0) (0) (0) (28.1
ويْ سَرِيرِ عِيْ دُرْدُرُورُ مِيْ رُدُو دُورُسْ زِبِرِيْ 30 (مِيْسُ) دُرُورُ.	28.2
י ה ה ה ה ה ה ה ה ה ה ה ה ה ה ה ה ה ה ה	30.1
י) יו כר יים או יים פעים רפת עות של הפתי.	36.1

مَنْ مُنْ وَ وَمُورُ رُمُرُو وَيُرُو وَيُرُو وَيُرُو وَيُرُو وَيُرَا وَيُرُو وَيُرَا وَيُرَا وَيُرَا

האל להנים (ו

- - 2.1.2 بُرُهُ بُرُهُ وَكُوْرُو وَرُدُو مُرَارِهُ مَرْعِ سُوهُم لِ لَمَرْمِ وَرُدِو كُرُو كُو بُرُهُ بَرُهُ سَمِ وَوَمُدُ.
- 2.1.4 دَوِدُوَ وَمُوْمِرُهُ وِدُوَّهِهُ كَالْآسُونُ وَرُسُ مَنِي مُعْمِرٍ مَنْهُ وِوَرِوَ دَوِدُوَ وَدُوَ وَدُوْ وَرُوْ وَدُوْ وَمُوا وَالْمُوا وَالْمُ وَالْمُوا وَالْوَالِقُوا وَالْمُوا وَالْمُوا وَالْمُوا وَالْمُوا وَالْمُوا وَالِهُ وَالْمُوا وَا

3.3.1 عَرَمُونَ وَ وَحَاءٌ مَا مُرَدُومِ وَمَا عَرَدُو وَمَرْعِ مَا مَرُ وَمَرْعِ مِنْ وَمَرْعِ وَمَرْعَ وَمَر هِ وَوَدُورُ مِنْ مُرَعَمُ مَنْ وَمَرْدُودُ وَمُرْدُونُ وَمُرْدُونُ وَمُرْدُونُ وَمُرْدُونُ وَمُرْدُونُ وَمُرْدُونُ الْمُؤْدُ وَمُرْدُونُ اللَّهُ وَمُرْدُونُ اللَّهُ وَمُرْدُونُ اللَّهُ وَمُرْدُونُ اللَّهُ وَمُرْدُونُ اللَّهُ وَمُودُونُ اللَّهُ وَمُرْدُونُ اللَّهُ وَمُرْدُونُ اللَّهُ وَمُودُونُ اللَّهُ وَمُرْدُونُ اللَّهُ وَمُودُونُ اللَّهُ وَمُودُونُ اللَّهُ وَمُودُونُ اللَّهُ وَمُودُونُ اللَّهُ وَمُودُونُ اللَّهُ وَمُودُونُونُ اللَّهُ وَمُؤْدُونُ اللَّهُ وَاللَّهُ وَاللَّالِمُ وَاللَّهُ وَلَّالِمُ وَاللَّهُ وَاللَّالِمُ وَاللَّهُ وَالْكُولُونُ وَاللَّهُ وَاللَّهُ وَاللَّهُ وَاللَّهُ وَاللَّهُ وَاللّهُ وَاللَّهُ وَاللَّهُ وَاللَّهُ وَاللّ

3.3.2 كَائِرُمُوهُ وَ مَسْهُ مِهِ مُوكَدَّدُ مُرْكَدُو مُرْكُو مُرْكُو وُكُولُو وَكُولُو هُولُوكُو مَا وَكُولُو مُرِكَمُ مُرَدُ دُولُوكُوكُو مِنْ مَرْدُودُ دُرْكُو وُرِولُوكُوكُو هُرُسُونُمُ "اَرُوكِهِ دُوْ دُهُ مِرْسِلُونُ كَائِرُدُو دُرْرُونُو وَسُرْدُونُ

3.3.4 وَمُرْمِ وِهُوَّهُ مُوَكُورُ وَمِوَرُمُو مُرَاكُ وَمُوَرُمُ الْمُرْمُ وَمُرْمُورُ مُورُدُ الْمُرْمُ وَمُر جُرِلْمُ مُرَاكُ الْمُؤْمِدُ الْمُرْمُورُ الْمُرْمُورُ الْمُرْمُ وَمُرْمُونَ الْمُؤْمِدُ الْمُؤْمِدُ الْمُؤْم الْمُعْ مِيرِالْوُ كَا يِرْمُدُو الْمُرْمُونُ الْمُؤْمِدُ اللَّهُ الْمُؤْمِدُ اللَّهُ الْمُؤْمِدُ الْمُؤْمِدُ الْمُؤْمِدُ الْمُؤْمِدُ الْمُؤْمِدُ الْمُؤْمِدُ الْمُؤْمِدُ الْمُؤْمِدُ اللَّهُ الْمُؤْمِدُ الْمُؤْمِ الْمُودُ الْمُؤْمِ الْمُؤْمِ الْمُؤْمِ الْمُؤْمِ ال

- 4. دُرْرُوْسُوْ دُرْسُوْ دُرْسُوْ دُرْسُوْ دُرْسُوْسُ دُرْرُوْسِ 1 (دُرْسُ وَرُدُو دُرُسُوْ دُرْرُوْسِ دُرْرُوْسِ دُرْرُوْسُ دُرْرُوْسُ دُرْرُوْسُ دُرْرُوْسُ دُرْرُوْسُ دُرْرُوْسُ دُرْرُوْسُ دُرُرُوْسُ دُرُرُوْسُ دُرُرُوْسُ دُرُرُوْسُ دُرُرُوْسُ دُرُوسُ دُرُرُوْسُ دُرُرُوْسُ دُرُوسُ دُرُسُ دُرْسُ دُرُسُ دُرُسُ دُرْسُ دُرُسُ دُرُسُ دُرُسُ دُرُسُ دُرُسُ دُرُسُ دُرُس

מל בל בל התית בל (ד)

7.1.2 مِوْرُدُ رُمْرُزُدُ وَكُرُهُ مُعَامُونُونُ مِرَدُسُفُورُ (سُوسُ مَوْسُرُ-2)

7.1.3 دُرُهُ الْمُوْدُ دُ رُسُرُدُ رُدِرِ رُدُاءَ وُرُدُرُهُدُ (الْمَا سَمَسُر-7.1.3

7.1.4 ئى ئىرۇرۇرۇ (سىمىر ھىرد 4)

7.1.5 مُسْرُحُ مُرْمُعُ اللَّهِ عَلَيْ اللَّهُ مُسْرُحُ مُرْمُعُ اللَّهِ اللَّهُ مُسْرُحُ مُرَّاعُ اللَّهُ مُلَّالًا مُلَّالًا مُسْرَحُ مُرْمُعُ اللَّهُ مُلَّاعِ اللَّهُ مُلَّاعِلًا مُلَّالًا مُلِّلًا مُلَّالًا مُلَّالًا مُلَّالًا مُلَّالًا مُلِّلًا مُلَّالًا مُلَّالًا مُلَّالًا مُلَّالًا مُلِّلًا مُلِّلًا مُلِّلًا مُلَّالًا مُلَّالًا مُلَّالًا مُلَّالًا مُلِّلًا مُلِّلًا مُلَّالًا مُلَّالًا مُلِّلًا مُلِّلًا مُلِّلًا مُلِّلًا مُلِّلًا مُلِّلًا مُلَّالًا مُلَّالًا مُلَّالًا مُلّلًا مُلَّالًا مُلّلًا مُلَّالًا مُلّلًا مُلِّلًا مُلِّلًا مُلِّلًا مُلَّالًا مُلِّلًا مُلَّالًا مُلّلًا مُلَّالًا مُلّلًا مُلَّالًا مُلَّالًا مُلَّالًا مُلَّالِمُلِّلِلْمُلِّلِلْمُلّلِلْمُلِلْمُلًا مُلِّلًا مُلِّلًا مُلِّلًا مُلِّلًا مُلَّالًا مُلَّالًا مُلِّلًا مُلِّلًا مُلَّالًا مُلِّلًا مُلَّالِمُلًا مُلِّلًا مُلِّلًا مُلِّلًا مُلْكِلًا مُلْكِلًا مُلِّلًا مُلِّلْمُلًا مُلِّلًا مُلِّلًا مُلِّلًا مُلِّلًا مُلِّلًا مُل

7.1.6 مُرُهُ شُوْرُ (شُرِعُ شِيْرُ - 6)

- 8. هِوْدُى مِ مَرْدُى مِ مَرْدُورُ مِرْدُورُ مِرْدُورُ مِرْدُورُ مُرْدُورُ وَمُورُودُ خَرْدُورُ هُورُ مِنْ مِنْ كَامُ وَمُورُورُ مَا مُورِدُورُ مُرَادُورُ مُرادُورُ مُرَادُورُ مُرادُورُ مُورُورُ مُرادُورُ مُرادُورُ مُرادُورُ مُرادُورُ مُرادُورُ مُرادُورُ مُرادُورُ مُرادُورُ
- لَّهُوْرُ 8.2 رُسُرُوْلُ رُوسُرُوْلُ مِنْ الْمُوْرُ مِيْرِدُر وَوَّ وَبُرُورُوْمُوُرُ رِوْسُرُوْسُرُدُو. دُرُورُو مُ سُوْلُا دُرُورُ مُنْ فَرِيْدُو سُرِدُ.

برُح سوھ پر سرسرہ تر.

رورو ديرس.

בשת כסתת תיתם על ... בשת כסתת

- 9. هُوَدُ دَكِدُهُمُ 9.1 دِ هُوَدُّر دَكَ بُرِهِ وَ جِهُ رَبِي وَهِمُ رَبِّرُسُرُ مُّرِدُرِ دَءِ "هُوَسُ سَوْهَ" دَر دَرُودُهُ فَي مُرَدِّدُ وَ مُرَدِّدُ وَ مُرْدُورُ وَسُرِدُو.
- المَّهُ مِنْ الْمُعْرِدُ وَدُوْدُهُ اللَّهِ وَدُوْدُهُ اللَّهِ اللَّهُ الل
- 10. ﴿ وَوَكُورُ هَ وَرُورُ وَ وَهُورُ وَهُورُو وَهُورُو كَا يَرِيهُ وَوَكُورُ كَا يَرِيهُ وَهُورُ كَا يَرُورُ وَهُورُ وَالْمُورُ وَهُورُو وَالْمُورُورُ وَالْمُورُورُ وَالْمُورُورُ وَالْمُورُورُ وَالْمُورُورُ وَالْمُورُورُ وَالْمُورُورُ وَالْمُورُورُ وَالْمُؤْرُورُ وَالْمُورُورُ وَالْمُؤْرُورُ وَالْمُؤْرُورُ وَالْمُؤْرُورُ وَالْمُؤْرُورُ وَالْمُؤْرُورُ وَالْمُؤْرُورُ وَالْمُؤْرُورُ وَالْمُؤْرُورُ والْمُؤْرُورُ وَالْمُؤْرُورُ وَالْمُؤْرُورُورُ وَالْمُؤْرُورُ وَالْمُؤْرُورُ وَالْمُؤْرُورُ وَالْمُورُالِمُ وَالْمُورُورُ وَالْمُوا
- 10.1 .10.2 وَرِوَّ وَمُرْ وَرُنْ مُ رُوسُونُ وَسُرَعَ لِي صِوْرُوْ وَ وَمُنْ وَ رَا وَمِر مِوْرُوْ

פרכל ברקבה הקריבת הייקה נמסמת קברף בקסמת פרבל ברקבה הקריבת הייקה נמסמת קברף בקסמת ברנסלטט בנו מנות הברת הפריע הפריע הפריע ה

(שת) שלים בצחל מלחל מעש

- - 12. هِ وَوْ وَ رَ مَ مُوسَدُ 12.1. وِ هِ وَوْ وَ وَ رَ مُوسَرَسُوهُ مِرْ مِرْ مُرْسَرُسُوهُ مِرْ مِرْدُوسُرُوف مَا مُرَّا وَدِيثًا
- 13.1 دَرُرُوْسُ 13.1 هِوَوَرُ وَمَ خَمَرَهُ دَرُ دَرُرُوَسُوَ دُرَارُو هُوَ دُرَاءُ وَمَا مَاسُو هُوَسُ مَا هُ هُرُسُرِمُرُوْسُرُوْ.
- 14.*5 دُورُورُو* وَ الْمَرْمُ وَ الْمُرْمُ وَالْمُرْمُ وَ الْمُرْمُ وَالْمُرْمُ وَالْمُوالِمُ وَالْمُرْمُ وَالْمُوالِمُ وَالْمُرْمُ وَالْمُوالِمُ وَالْمُوالِمُ وَالْمُوالْمُ وَالْمُوالْمُ وَالْمُوالْمُ وَالْمُوالْمُ لِمُلْمُ وَالْمُوالْمُ لِمُلْمُ وَالْمُوالْمُ لِمُلْمُ وَالْمُوالْمُ لِمُلْمُ وَالْمُوالْمُ لِمُلْمُ لِمُلْمُ وَالْمُولِمُ لِمُلْمُ لِمُلْمُ لِمُلْمُ لِمُلْمُ لِمُ
- 14.2 وَسَوْرُ مُرْرُورُ رُرْرُءً وَوْرُورُ مُرْرَءً وَوْرُورُهُمْ مُورُ مُرْمُورُ مُرْمُورُ وَمُورُهُو وَوْرُورُهُمُو مَوْدُورُ وَسُرُورُورُ وَرُرَّءً وَوَرُورُهُمْ مُرُورُ
- 14.3 كَارِوْدُوْرُوْرُ مِرْدُوْرُ مَارِدُ دُرُو وَكُوْرُ وَكُورُو وَكُورُمُورُونَ دُوكُورُورُونَ دُوكُورُورُورُ وَكُورُونُ مُورُدُورُ مُرْدُورُ
- 16. هُوَرُدُنَ اللهِ اللهُ اللهِ اللهُ ال
 - وِرْسُرْمُورُ (خَارُورُ كَالْمُؤْرِدُ كَالْمُؤْرِدُ (خَارُدُ))) الْعَالِي الْعَالُونُ (خَارُدُ (خَارُدُ (خَارُدُ (خَارُدُ)) الْعَالِي (خَارُدُ (خَارُدُ (خَارُدُ (خَارُدُ)) الْعَالِي (خَارُدُ (خَارُدُ (خَارُدُ)) الْعَالِدُ (خَارُدُ (خَارُدُ)) الْعَالِدُ (خَارُدُ (خَارُدُ)) الْعَالِدُ (خَارُدُ الْعُرُدُ لَمُ أَنْدُ (خَارُدُ لَا أَمُرَدُ الْعُلُودُ الْعُورُ الْعُورُ الْعُلُو
- 16.1.2 ئىش ۋىرائۇھىرىدىن بۇلاڭ ئۇنگى ھۇ ئىستىدى دۇرۇ ئۇنۇشى دورۇ يۇرۇپۇرى دۇرۇپۇرى دۇرۇپۇرى دۇرۇپۇرى دۇرۇپۇرى
 - 6.1.3 مُعرِ دُمرِ وَخُرُوَسُمْوِي وِدَرُوسِي مَنْ مِنْ مَعِ مُعْمِرٍ
 - - 16.1.5 تُرِرُوَكُمْ رُرِدً وَمُرْدُورً مِنْ اللَّهُ وَمُرْدُورُ وَمُورَدُ اللَّهُ وَمُرْدُورُ اللَّهُ وَمُؤْمُورُ اللَّهُ وَمُؤْمِرُ اللَّهُ وَمُؤْمُورُ اللَّهُ وَاللَّهُ وَمُؤْمُورُ اللَّهُ وَمُؤْمُورُ اللَّهُ وَاللَّهُ وَاللَّهُ وَاللَّهُ وَاللَّهُ وَاللَّهُ وَاللَّهُ وَاللّهُ وَاللَّهُ وَاللَّهُ وَاللَّهُ وَاللَّهُ وَاللَّهُ وَاللَّهُ ولَاللَّهُ وَاللَّهُ وَاللَّهُ وَاللَّهُ وَاللَّهُ وَاللَّهُ وَالَّهُ وَاللَّهُ وَاللَّالِمُ وَاللَّهُ وَاللّهُ وَاللَّهُ وَاللَّهُ وَاللَّهُ وَاللَّهُ وَاللَّهُ وَاللَّهُ ولَالَّالِمُ وَاللَّهُ وَاللَّهُ وَاللَّهُ وَاللَّهُ وَاللَّهُ وَاللَّهُ وَاللَّهُ وَاللَّهُ وَاللَّهُ وَاللَّالِمُ وَاللَّالِمُ وَاللَّهُ وَاللَّهُ وَاللَّالِمُ لِللَّالِمُ لِللَّالِمُ لِلللَّا

- 16.1.6 ي . دُهْ عِي مَرْهُ عَمْرُ مَا مَرْهُ عَلَى مَرْمُ عَلَى مَرْمُ عَلَى مَرْمُ عَلَى مَرْمُ عَلَى مَرْمُ اللهِ الل
 - 16.1.7 وَيْ سُرِيْمِ رُمْرُوَسُونُ وَوَدُرْسُودُ رُمْرُو وَيْ سُرِيْمِ وَيَدْرُسُونَ وَمُرْدُو وَيْ سُرِيْمِ وَ
- 16.2.1 ﴿ وَمَرْدَدُ وَسَارَدُو وَسَارُهُو وَسَارُهُو مَرْهُو مَرْهُو مَرْهُو وَمُرْهُو مَرْهُو مَرْدُو مَرْدُو مَا يُورُو وَ وَمِرْدُو كَا يُورُو كَا رُورُورُو وَرَارُورُو وَسَارُونُو.

- 16.2.3 كَانْمَا عَلَى مُوْكِنْ مِنْ مُوْكِنْ مِنْ مُوْكِنَا مُاكِنَا كَانْمَا عَلَى مُوْكِنَا مُوْكِدُ مِنْ مُوكِدُ م
- (ر) روزي معروع مورس مرم المراهم والمراهم والم والمراهم والمراهم والمراهم والمراهم والمراهم والمراهم والمراهم و
- (س) حِبْوَبْرَسُونِ وَبِهِ وَبِهُ مِنْ مَا وَرَسُونَ وَرَسُونَ الْمَدِيْ وَمِرَوْ الْمُورِ اللَّهُ ا
- (٥) دُرِدُ وُ مُرْسِرُ وَرِيْ مُرْسِدُ مُرْسِدُ مُرْسِدُ مُرْدُسِرُ مُرْدُسِرُ وَرِيْ مُرْدُسِرُ وَرِيْ

- 16.3 دُرُهُ مُوْوَى دِ مِنْ مِرْدُوْ وَ كَرِيرُ وَمُرْرَوَ مُنْ الْمِرْمُونُ لِمُرْسُونُهُمْ وَرُورُونُ مُنْ الْمِرْسُونُ الْمُرْسُونُ الْمُرْسُونُ الْمُرْسُونُ الْمُرْسُونُ الْمِرْسُونُ الْمُرْسُونُ الْمُرْسُ الْمُرْسُونُ الْمُعُونُ الْمُرْسُونُ الْمُرْسُونُ الْمُرْسُونُ الْمُرْسُونُ الْمُرْسُونُ الْمُرْسُونُ الْمُرْسُونُ الْمُرْسُونُ الْمُرْسُ الْمُرْسُونُ الْمُرْسُلِمُ الْمُرْسُونُ الْمُرْسُونُ الْمُرْسُونُ الْمُرْسُونُ الْمُعُلِمُ الْمُعِلْمُ الْمُعِلْمُ الْمُعِلْمُ الْمُعِلْمُ الْمُعِلْمُ الْمُعِلْمُ الْمُعِلْمُ الْمُعِلِمُ الْمُعِلِمُ الْمُعِلِمُ الْمُعُلِمُ الْمُعِلِمُ الْمُعُلِمُ الْمُعِلْمُ الْمُعِلِمُ الْمُعِلِمُ الْمُعِلِمُ الْمُعُلِمُ الْمُعُلِمُ ا
- 16.3.1 وَوْعِ وَهُ مِسْوَسُوعَ مُوْسِرِهُ أَرْمَهُ عَلَيْهِ عَلَامٌ عَلَامُ عَلَمُ عَلِمُ مُرْسُوهُ مِرْمُوسُومُ مِرْمُوسُومُ مَرْمُوسُومُ مَرْمُ مُرْمُوسُومُ مَرْمُوسُومُ مَرْمُوسُومُ مَرْمُوسُومُ مَرْمُ مُرْمُوسُومُ مَرْمُ مُرْمُوسُومُ مَرْمُ مُرْمُ مُرّامُ مُرْمُ مُومُ مُرْمُ مُرّامُ مُومُ مُرّامُ مُومُ مُومُ مُرْمُ مُومُ مُومُ مُومُ مُومُ مُومُ مُومُ مُومُ مُومُ مُرْمُ مُومُ مُ مُومُ مُومُ مُومُ مُ مُومُ مُ مُومُ مُ مُومُ مُومُ مُ مُومُ مُومُ

(بر) چوش (برزوس

- 17. ﴿ وَهُو مُورِدُ مُورِدُ مُورِدُ مُورِدُ مُورِدُ مُورِدُ دُورِدُ مُورِدُ مُورِدُ مُورِدُ مُورِدُ مُورِدُ مُورِدُ مُورِدُ دُورِدُ مُورِدُ مُورِدُ مُورِدُ مُورِدُو. وَمُرْسُدُ مُورِدُ مُورِدُو. وَمُؤرِدُ مُورِدُو. وَمُؤرِدُ مُؤرِدُ مُورِدُو. وَمُؤرِدُ مُؤرِدُ مُؤرِدُودُ مُؤردُ مُؤردُ مُؤردُدُ مُؤردُ مُؤردُ مُؤردُ مُؤردُ مُؤردُ مُؤردُ مُؤردُ مُؤردُ مُؤردُ
 - 17.2 مع دُخَدِهُ عُنْهُودُ مُؤَدُّهُ سَرَسْ جِدْوُد دُسْسَرَسْوَفُسْرَدُوْ.
- 17.3 مِ رُمَرِهُ مُسَرَّهُ وَمِ مُسَرَّهُ مِ وَمَ مُسَرِّهُ مِ وَسُرَّ رُمَرَةً وَمُرَّمَّهُ سُرَّةً رَا مُعَمَّدُ مَا مُعَمَّدُ مَا مُعَمَّدُ مَا مُعَمَّدُ مَا مُعَمَّدُ مِنْ مُنْ مُعَمَّدُ مِنْ مُعَمَّدُ مِنْ مُعَمَّدُ مِنْ مُعَمَّدُ مُعَمِّدُ مُعَمِّدُ مُعَمَّدُ مُعَمِّدُ مُعَمَّدُ مُعَمِّدُ مُعْمِودُ مُعْمِعُونُ مُعْمِعُ مُعْمِعُ مُعْمِعُ مُعْمِعُ مُعْمُونُ مُعْمُونُ مُعْمِعُ مُعْمُوعُ مُعْمِعُ مُعْمِعُ مُعْمِعُ مُعْمِعُ مُعْمِعُ مُعْمُعُ مُعْمُعُ مُعْمُعُ مُعْمُعُ مُعْمُعُ مُعْمُعُ مُعْمِعُ مُعْمُعُ مُعْمُعُ مُعْمُعُ مُعْمُوعُ مُعْمُعُ مُعْمُعُ مُعْمُعُ مُعْمُعُمُ مُعْمِعُ مُعْمُوعُ مُعْمُ مُعْمُ مُعْمُ مُعْمُ مُعْمُوعُ مُعْمُوعُ مُعْمُعُ مُعْمُوعُ مُعْمُعُ مُعْمُعُ مُعْمُ مُعْمُ مُعْمُ مُعْمُ مُعْمُ مُعْمُ مُعْمُ مُعْمُوعُ مُعْمُ مُعُمُ مُعْمُ مُعُمْمُ مُعُمُ مُعْمُ مُعُمُ مُعُمُ مُعُمُ مُعُمُ مُعُمُ مُعُمُ مُعْمُ مُعُمُ
- 17.4 . دُرُرُدُ هِ وَرُسْمَدُ دُسْسِرُوسٍ هَسْ فَرَ لَهُ وَ وَرَدُ سِوعٍ دُهُرِدُدِ هِ وَسُ سَوْعَ وَرَدُ اللهِ ا
- - 18.3 رِخْدِوْ دَعِرِ وُنْ مِنْ وُنْرَقُ دُسْرُونِ رِجْوَهُ هُوَدُدُ سُرَيْسُ مِنْ وَرُدُو
- 19.*5 دُورُورُو وَ وَرُسُ 19.1 هُوسُ دُرَرُوْوُ رُدُعُ رِوَرُو سُسُرِی اِ* کَا اِکْ اِکْ اِکْ اِلْمُورُ اَلَا اِلْمَانِ اَلَا اِلْمَانِ اِلْمَانِ الْمَانِ الْمَانِي الْمِي الْمَانِي الْ

35 1/2

35%

د 1/2 ×0. الا برسر ي مي:

- ره) مورس روور برورد مروره (مورس مرس المرس مرس المرس ا

- 20.2. ﴿ وَوَهُ رُوْهُ مُرْسُرِ مِوْسُ مِوْمُ مُوسُوهُ وَمُ مُرْسُرُورُو مُؤْمُرُ وَدُودُ
- 20.3 هِوْ رُدُوْوَرُ رُوَعُ رُسُوْ مُرِدِهِ مُرَوْمُ مُرُومُ مُوَمَّ مُرَّا رُدُو مُرَّا مُرَّا مُرَّا مُرْمَ مُرَّا مُرَا مُرَّا مُولِي مُرَّا مُرَّا مُرَّا مُرَّا مُرَّا مُرَّا مُرَّا مُرَّا مُرَا مُرَّا مُرَّا مُرَّا مُرَا مُرَّا مُرَا مُرَّا مُرَا مُرَّا مُرَّا مُرَّا مُرَّا مُرَّا مُرَّا مُرَّا مُرَّا مُرَا مُرَا مُرَا مُرَّا مُرَا مُرَا مُرَّا مُرَا مُولِي مُرَا مُرَا مُولِي مُرَا مُرَا مُرَا مُرَا مُولِي مُرَا مُولِي مُرَا مُولِي مُرَا مُرَا مُرَا مُرا مُرَا مُر
- 21. دُرَرَءً 21.1 مَعْمَمُ تُرِرَوَوُ مِوْسُمَاءُ رِسُّوْتُهُ وَرُسُورُدُ دُوْسُورُ مِرْدُو مِعِدُرِ دِوَّ مِورَدُو وَرُسُورُدُ دُوْسُرُ مِعِيدُرِ دِوَّ مِعْرَدُرُ وَرُسُورُدُ مِعْرَدُو. مِعْرَدُو مِعْرَدُونُ مِعْرِدُونُ مِعْرَدُونُ مِعْرُونُ مِعْرَدُونُ مِنْ مِعْرَدُونُ مِعْرُونُ مِعْرُونُ مِعْرُونُ مِعْر
- - 22. ﴿ وَمُرْدُونُ مُورُدُ وَمُورُدُونُ مُرَدُدُ وَمُرْدُونُ مُرَدُونُ مُرْدُورُ مُرْدُدُ وَمُرْدُونُ لَالْمُونُ وَالْمُونُ والْمُونُ وال
 - 22.1.1 ﴿ وَوَرُرُ سَوَيْرُهُ وَيُرِرُونُ وَيُرْدُونُ وَيُرْمُونُونُ
- مَ رَسَرَ مُرَدُ وَ مِنْ مَا مُرَدُ وَمُو مُرَدُ وَمُو مُرَدُ وَمُو مُرَدُو مُرَدُ مُركُونُ مُ مُركُونُ مُركُونُ مُركُونُ مُركُونُ مُركُونُ مُ
- 23. ﴿ وَمُرْمُورُ 23.1 دَرَرُءُ ﴿ وَمُرْمُونَا وَ خُرُرِهُ مِوْرُدُ اللَّهِ عَامِرُ وَمُرْدُو اللَّهِ عَامُونَا وَ وَمُرْمُونَا وَ وَمُرْمُونَا وَ مُرْدُونُ اللَّهِ اللَّهُ اللَّهِ اللَّهُ اللَّ
- 24.0 هُوَرُ وَ هُوَرُ مُرَّهُ وَهُمُورُ مَرِي وَهُورُ مُرَّهُ وَهُمُورُ مَرَّهُ وَهُمُ مُرَّهُ وَمُرَّمُ وَمُرَّهُ وَهُمُ مُرَّهُ وَمُرَّهُ وَمُرَّمُ وَمُرَّهُ وَمُرَّمُ وَمُرَّمُ وَمُرَّمُ وَمُرَّمُ وَمُرْكُونُ مُرَّمُ وَمُرَّمُ وَمُورُ وَمُرَّمُ وَمُرَّمُ وَمُرَّمُ وَمُورُ وَمُرَّمُ وَمُرَّمُ وَمُورُ وَمُرَّمُ وَمُورُ وَمُورُ وَمُرَّمُ وَمُورُ وَمُرَّمُ وَمُورُ وَمُرَّمُ وَمُورُونُ وَمُرَّمُ وَمُورُونُ وَمُرَّمُ وَمُورُونُ وَمُرَّمُ وَمُورُونُ وَمُورُونُ وَمُورُونُ وَمُورُونُ وَمُرَّمُ وَمُورُونُ وَمُونُونُ وَمُؤْنُونُ وَمُونُونُ وَمُونُونُ وَمُونُونُ وَمُونُونُ وَمُونُونُ وَمُونُونُ وَالْمُونُ وَمُونُونُ وَمُونُونُ وَالْمُونُ وَالْمُونُ وَمُونُونُ وَالْمُونُ وَالْمُ وَالْمُونُ وَالْمُونُ وَالْمُونُ وَالْمُونُ وَالْمُونُ وَالْمُونُ والْمُونُ والْمُونُ

مُسرعُ مُرِعُ سُرُ

122006

- - 26. هُوَرُدُ وَكُنْ مُورِدُ وَكُنْ مُرَدُ وَكُنْ مُرَدُ وَكُنْ مُرَدُونُ وَكُنْ مُونُونُ وَكُنْ مُرْدُونُ وَكُنْ مُرَدُونُ وَكُنْ مُونُ وَكُنْ مُرْدُونُ وَكُنْ مُرْدُونُ وَكُنْ مُرَدُونُ وَكُنْ مُرْدُونُ وَكُنْ مُرْدُونُ وَكُنْ مُرْدُونُ وَكُنْ مُرْدُونُ وَكُنْ مُونُ وَيُونُ وَكُنْ مُرَدُونُ وَكُنْ مُرَدُونُ وَكُنْ مُونُ وَكُنْ مُرَدُونُ وَكُنْ مُونُ وَكُنْ مُرَادُونُ وَكُنْ مُونُ وَكُونُ وَنَا وَكُونُ وَالْمُونُ وَالْمُونُ وَالْمُونُ وَالْمُونُ وَالْمُونُ وَالْمُونُ وَالْمُونُ وَالْمُونُ وَالْمُ وَالْمُونُ ولِكُونُ وَالْمُونُ وَالْمُونُ وَالْمُونُ وَالْمُونُ وَالْمُونُ ولِكُونُ وَالْمُونُ وَالْمُونُ وَالْمُونُ وَالْمُونُ وَالْمُونُ ولِكُونُ وَالْمُونُ وَالْمُونُ وَالْمُونُ وَالْمُونُ وَالْمُونُ ولِنُ وَالْمُونُ وَالْمُونُ وَلِمُ لِلْمُ وَالْمُونُ وَالْمُونُ ولِنُ لِلْمُ والْمُونُ والْمُو

200 × 100 ×

- 27. مُرَهُ الْمُوْدُورُ الْمُرَدُّ الْمُرْدُورُ الْمُرْد
- مِرْ مُرَدُورُ مُرَّرُ مُرَّرُ مُرَّدُ مُرْدُ مُرْدُ مُرَّدُ مُرَّدُ مُرْدُ مُرَّدُ مُرْدُ مُرْدُ مُرَّدُ مُرْدُ مُرْدُمُ مُرْدُ مُرْدُ مُرْدُ مُرْدُ مُرْدُمُ مُرْدُ مُرْدُمُ مُ مُرْدُمُ مُرْدُمُ مُرْدُمُ مُرْدُمُ مُرُونُ مُ مُرْدُمُ مُ مُرْدُمُ مُ مُرْدُمُ مُ

(צ) לעלעפל שיעתאפ פל

- 28. و يُ سُرِيع ١٤٤٠ و وَرُدُ سُوهُ وَرُ مُ مُرَّدُ مُ مُرَّدُ مُ وَرُدُ مُ مُرْدُو وَ مُرْرَعُ مُوْمُرُو وَ مُرْرَعُ مُومُو مُرْدُو وَ مُرْرَعُ مُومُو مُرْدُو وَ مُرْرَعُ مُومُ مُرْدُو وَ مُرْرَعُ مُومُونُ مُومُ وَمُرْدُو وَ مُرْرَعُ مُومُ مُرْدُو وَ مُرْرَعُ مُومُ مُرْدُو وَ مُرْرَعُ مُومُ مُرْدُو وَ مُرْرَعُ مُومُ مُرْدُو وَ مُرْدُونُ وَ مُرْدُو مُرْدُو وَ مُرْدُو وَ مُرْدُونُ وَ مُؤْمُ وَمُ وَمُرْدُونُ وَ مُرْدُونُ وَ مُرْدُونُ وَالْمُ مُونُ وَالْمُونُ وَالْمُونُ وَالْمُونُ وَالْمُونُ وَالْمُ مُونُونُ وَالْمُ مُرْدُونُ وَالْمُ مُونُونُ وَالْمُ مُونُ وَالْمُ مُونُونُ وَالْمُ مُونُونُ وَالْمُ مُونُ وَالْمُ لَالِمُ مُونُ وَالْمُ لِلْمُ لِلْمُ لِمُ لِلْمُ لِلْمُ لِلْمُ لِلْمُ لِلْمُ لِلْمُ لِلْمُ لِلْمُ لِلِمُ لِلْمُ لِمُ لِلْمُ لِلِمُ لِلْمُ لِلْمُ لِلْمُ لِلْمُ لِلْمُ لِلْمُ لِلْمُ لِلْمُ لِلِمُ لِلْمُ لِل
- 28.2 عِنْ سَارْ بَرْعِ دُ وَرُدُومُ مَا عِنْ رُزُقٌ وُورُسْ وَبِرِدُسْ 30 (مِيرِ مُ) وُوَرُورُ.
- 28.4 هُوَسُ مُورِدُ مُمَّدُ وَمُرْمِرُ وَمُمَّرُ وَمُرَّمُ وَمُرَّدُ وَمِرَدُ مُرَّدُ وَمِرَدُ مُرَّدُ وَمُرَّدُ مُرَّدُ وَمُرَّدُ مُرَّدُ وَمُرَّدُ مُرَّدُ وَمُرَّدُ مُرَّدُ وَمُرَّدُ مُرَّدُ وَمُرَّدُ مُرَّدُ مُرَدُ مُرَدُ مُرْدُ مُرَدُ مُرْدُ مُرَدُ مُرَدُ مُرْدُ مُرْدُدُ مُرْدُدُ مُرْدُ مُرْدُدُ مُرْدُدُ مُرْدُ مُرْدُدُ مُرْدُمُ مُرْدُدُ مُ مُرْدُدُ مُرْدُدُ مُ مُرْدُدُ مُ مُرْدُدُ مُ مُرْدُودُ مُرْدُودُ مُرْدُودُ مُرْدُودُ مُ مُرْدُودُ مُرْدُودُ مُرْدُودُ مُرْدُودُ مُرْدُودُ مُرْدُودُ مُرْدُودُ مُ مُرْدُودُ مُرْدُودُ مُرْدُودُ مُرْدُودُ مُ مُرْدُودُ مُرْدُودُ مُرْدُودُ مُرْدُودُ مُ مُرْدُودُ مُ مُرَدُودُ مُ مُرّدُ مُ مُرْد
- 29. مَدْ وَسُومَ وَ مَدْ وَمُرَّ وَمُرَّ وَمُورُ مَدِ وَمُرَاءُ مِوْمُونُ وَمُرْمُونُ وَوَمُرَمُونُ وَوَمُرَمُونُ وَوَمُرَمُونُ وَوَمُرَمُونُ وَوَمُرَمُونُ وَمُرَاءُ وَمُرَاءُ وَمُومُ وَمُرَمُونُ وَمُرَمِّدُونُ وَمُرَمِّدُونُ وَمُرَمِّدُونُ وَمُرَمِّدُونُ وَمُرَمِّدُونُ وَمُرْمُونُ وَمُرَمِّدُونُ وَمُرْمُونُ وَمُرْمِدُونُ وَمُونُونُ وَمُرْمِدُونُ وَمُرْمِونُونُ وَمُرْمِدُونُ وَمُرْمِدُونُ وَمُرْمِونُونُ وَمُرْمِدُونُ وَمُرْمِدُونُ وَمُرْمِونُونُ وَمُرْمِونُونُ وَمُرَمِونُ وَمُرْمِونُونُ وَمُرَمِونُ وَمُرْمِونُ وَمُرْمِونُ وَمُرَمِونُونُ وَمُرْمِونُ وَمُونُ وَمُرْمِونُ وَمُرْمِونُونُ وَمُرْمِونُ وَمُرْمِونُ وَمُرْمِونُ وَمُرَمِونُ وَمُونُ وَمُرْمِونُ وَمُرْمِونُ وَمُرْمِونُ وَمُونُونُ وَالْمُونُ وَمُرْمِونُ وَمُرْمِونُ وَمُونُ وَالْمُونُ وَمُونُ وَالْمِونُ وَالْمُونُ وَالْمِونُ وَالْمُونُ والْمُونُ وَالْمُونُ والْمُونُ وال
- دُهُ وَسُرْتُ 29.2 دُهُ وَسُرْتُ وَرَبُّ وَرَبُّ وَرَبُّ وَرَبُرُ وَسُرْتُ فَيْ وَوَ دَرُدُ -/250,000 (وَرَبُرُنَ وَرِبُّهُ وَالْمُورِ وَمُورِ مُرْوَدُهُ فَيْ وَسُرُورُونُ فَيْ وَسُرُورُونُ فَيْ وَسُرُورُونُ فَيْ وَسُرُورُو

- .29.5 دَهُ وَسَرَّهُ وَهُ وَدُورُ وَرَّا مُرَوْمُ وَسَوْمَا هُوَ وَهُ وَ وَوَ دَوْدُ وَوَدُورُ وَوَدُورُ وَرَدُورُ وَرَدُمُ وَسَوْمَا هُوَ وَوَرَّا وَرَسَاءُ وَوَرَّا وَرَسَاءُ وَمُورُ وَرَدُمُ وَرَّا وَرَسَاءُ وَمُورُ وَرَدُمُ وَرَدُمُ وَرَدُمُ وَرَدُومُ وَرَدُمُ وَالْمُورُومُ وَالْمُومُ وَالْمُ وَالْمُومُ وَالْمُ وَالْمُومُ وَالْمُومُ وَالْمُومُ وَالْمُومُ وَالْمُومُ وَالْم
- 30. پُر پُرُوْرُسُ مَهُ مَرَدُرُ رَدَرُرُ دُرَرُدُ مَرَدُ مَالِمُ مَرَدُوْ مَرَدُ مَرَدُ هِوْرُدُ وَهِدُ دُوْدُ وَهِدُ دُرُوْرُوْ وَهِدُ اللهِ عَلَيْهِ وَهُدُو وَرُوُ اللهِ عَرْدُو وَرُوُ اللهِ عَرْدُو وَرُوْ اللهُ اللهِ عَرْدُو وَرُوْ اللهِ عَرْدُو وَرُوْ اللهِ اللهِ اللهِ اللهِ اللهُ اللهُ
- 30.2

 \$\frac{1}{2} \frac{1}{2} \frac{1}{2
- 30.3 بُرِي وَرَسَهُ دَمُرُوعِ دُرُو دَرَرَ وَرَرَ وَرَدَ وَرَدَ وَرَرَ وَرَدَ وَرَدُونِ وَالْمِرَاقِ وَرَدُونِ وَالْمِرَاقِ وَرَدُونِ وَالْمُونِ وَالْمُونِ وَالْمُونِ وَالْمُونِ وَالْمُوالِقُونِ وَالْمُونِ وَالْمُولِ وَالْمُونِ وَالْمُونِ وَالْمُونِ وَالْمُونِ وَالْمُونِ وَالْمُونِ وَالْمُولِ وَالْمُ
- مَا اللَّهُ الللَّهُ اللَّهُ اللَّ

وْمُرُورُ وَمُرْرُولًا PR-14 وَوْسُرْسُرُو.

- 31.3 ﻣَﺮۡ ﻣُﺮۡ ﻣُﺮَ وَ وَرَدَرَوْ وَ وَرَدَرَوْ وَ وَرَدَرَوْ وَرَدَرَوْ وَرَدَرَوْ وَرَدَرَوْ وَرَدَرَوْ وَرَدَرَوْ وَرَدَرَوْ وَرَدَرَوْ وَرَدَوْ وَرَدُو وَرَدَوْ وَرَدُو وَرَدُو وَرَدُو وَرَدُو وَرَدُو وَرَدُو وَرَدَوْ وَرَدُو وَرَدَوْ وَرَدُو وَرَدُو وَرَدُو وَرَدُو وَرَدُو وَرَدُو وَرَدُو وَرَدُو وَرَدَوْ وَرَدُو وَرَدُو وَرَدُو وَرَدَوْ وَرَدُو وَرَا
- 31.4 مَرْدُوْهُ وَ وَرِدَرَهُ وَ وَهُرَوْوُ وَ 17.09 وَرِ صَرَّرُوْرُو وَ وَرَدِيرُ صَوْرُدُورُ وَرَدُورُ وَالْمُورُ وَالْمُورُورُ وَالْمُورُ وَالْمُولُولُونُورُ وَالْمُورُ وَالْمُورُ وَالْمُورُ وَالْمُورُ وَالْمُورُ وَالْمُورُورُ وَالْمُورُ وَالْمُورُ وَالْمُورُ وَالْمُورُ وَالْمُ
- 32.

- 33. وَسَرَمْ مُوْرُ وَ مُورَدُو مُرَدُو مُرَدُو مُرَدُو مُرَدُورٍ دُوَسٍ، دُ وَسَوْدُ مُورُو مُسْرَدُو مُسْرَدُو . وَسَوْدُ مُورُدُ مُرْدُورُ مُسْرَدُو.
- 33.2 "وَسَهُ رَمَّ رَهُ وَ الْمَرْدُ الْمَرْدُ الْمَرْدُ وَمَرْدُرِ دُوْسٍ، دُ وَسَهُ رَمَّ مَرْدُو دُورِ دُور چۇش رىررىگا ئۇنگۇرۇ.
- 33.4 "وَسَمْرَمُوْ رُدُوْ رُدُوْ وَسَرُورُدُوْسِ دُرُوْسُوْدِ دُرُدُوْسِ دُرُوْسُوْدِ دُرُدُوْسُ وَسَمْرَمُوْ وَيَرْرُونَا يُوْسُونُونُ وَسَمْرُمُوْ دُوْلُوْ وُيُرْمُوْ وَرُدُنَّ وَرُسُادِرُوْ.
- 33.5 "رُرُهُ الْمُرُدُّ الْمُرْهُ الْمُرْدُرِ الْمُرْدِرِ الْمُرْدِرِ الْمُرْدِدُورُ الْمُرْدُورُ الْمُرْدُونُ الْمُرْدُورُ الْمُرْدُورُ الْمُرْدُورُ الْمُرْدُورُ الْمُرْدُونُ الْمُرْدُورُ الْمُرْدُورُ الْمُرْدُورُ الْمُرْدُورُ الْمُرْدُورُ الْمُرْدُورُ الْمُرْدُونُ الْمُرْدُورُ الْمُرْدُونُ الْمُرْدُونُ الْمُرْدُونُ الْمُرْدُورُ الْمُرْدُونُ الْمُونُ الْمُرْدُونُ الْمُرْدُونُ الْمُونُ الْمُونُ الْمُرْدُونُ الْمُعْمُ
- 34. و رَرُهُ اللهِ اللهِ عَلَى اللهِ الله
- 34.2 دُرُوَيْ دُوْرُ دُرُورُ وَيُرُورُ وَيُرُورُ وَيُرَوْ وَرُورُ مُرَدُّ دُورُدُ مُرَدُّ دُورُورُ مُرَوْرُ دُرُورُ مُرَدُّ دُورُورُ وَيُرْدُورُ مُرَدُّ دُورُورُ وَيُرْدُورُ مُرَدُّ دُورُورُ وَيُرْدُونُ مُرَدُّرُونُ مُرْدُورُ مُرْدُرُونُ مُرْدُورُ مُرْدُرُونُ مُرْدُورُ مُرْدُرُونُ مُرْدُورُ مُرْدُورُ مُرْدُورُ مُرْدُورُ مُرْدُورُ مُرْدُرُونُ مُرْدُورُ مُرْدُورُ مُرْدُورُ مُرْدُورُ مُرْدُونُ مُرْدُورُ مُرُدُورُ مُرُدُورُ مُرُدُورُ مُرْدُورُ مُرْدُورُ مُرْدُورُ مُرْدُورُ مُرْدُورُ مُرُدُورُ مُرْدُورُ مُرْدُورُ مُرُدُورُ مُرْدُورُ مُرْدُورُ مُرْدُورُ مُرُدُورُ مُرُدُورُ مُرْدُورُ مُرْدُورُ مُرْدُورُ مُرْدُورُ مُرْدُورُ مُرْدُورُ مُرُدُورُ مُرُدُورُ مُرْدُورُ مُرْدُورُ مُرْدُورُ مُرْدُورُ مُرُدُورُ مُرُدُورُ مُرُدُورُ مُرُدُورُ مُرُدُورُ مُرْدُورُ مُرْدُورُ مُرُدُورُ مُرْدُورُ مُرْدُورُ مُرْدُورُ مُرْدُورُ مُرْدُورُ مُرُدُورُ مُرْدُورُ مُرْدُورُ مُرْدُورُ مُرْدُورُ مُرْدُورُ مُرْدُورُ مُرْدُورُ مُرَدُورُ مُرْدُورُ مُرُدُورُ مُرْدُورُ مُرْدُورُ مُرْدُورُ مُرْدُورُ مُرْدُورُ مُرُدُورُ مُرَدُورُ مُرْدُورُ مُرْدُورُ مُرْدُورُ مُورُ مُرْدُورُ مُرْدُورُ مُورُورُ مُرْدُورُ مُورُورُ مُرْدُورُ مُرْدُورُ مُرُدُورُ مُرُدُورُ مُرُدُورُ مُرُدُورُ مُرْدُورُ مُرْدُورُ مُورُ مُرْدُورُ مُرْدُورُ مُرْدُورُ مُرْدُورُ مُرْدُورُ مُرْدُورُ مُرْدُورُ مُورُ مُورُ مُرْدُورُ مُرْدُورُ مُرْدُورُ مُرْدُورُ مُرَدُورُ مُرْدُورُ مُرْدُورُ مُرَدُورُ مُرِدُورُ مُرُدُورُ مُرَدُورُ مُرُدُورُ مُرْدُورُ مُرْدُورُ مُرْدُورُ مُورُ مُرْدُورُ مُرَدُورُ م
- 34.3 جِدُرُهُ الْمُوْرِ وَدُوْرُ الْمُوْرُورُ وَكُورُ الْمُوْرُ الْمُورُ الْمُورُ الْمُورُ الْمُورُ الْمُورُورُ وَكُورُونُ وَكُونُ وَكُونُ وَكُونُ وَكُونُ وَكُونُ وَكُونُ وَكُونُ ونُونُ وَكُونُ وَكُونُ وَكُونُ وَكُونُ وَكُونُ وَكُونُ وَكُونُ وَنَا وَكُونُ وَلَانُونُ وَلَانُونُ وَلَانُونُ وَلِي وَالْمُونُ وَلِهُ وَلِهُ وَلَانُونُ وَلَانُونُ وَلَانُونُ وَلِي وَالْمُؤْنُ وَلِهُ وَلَانُونُ وَلِهُ وَلَانُونُ وَلَانُونُ وَلِهُ وَلِي الْمُؤْنُونُ وَلِهُ وَلِهُ وَلِهُ وَلِهُ وَلِهُ وَالْمُؤْنُونُ وَلِهُ ولِهُ وَلِهُ ولِلْمُونُ وَلِهُ لِلْمُؤْلِقُونُ وَلِهُ وَلِنُونُ وَلِهُ لِلْمُؤْلِقُونُ وَلِهُ لِ

- 36. مَمْ مُرَمُّةُ مِنْ مُرَمُّوْ وَمُرَمَّوْ وَمُرَمَّوْ وَمُرَمِّوْ وَمُرْمُونِ وَمُرَمِّوْ وَمُرَمِّوْ وَمُرَمِّوْ وَمُرْمُونِ وَمُرْمُونِ وَمُرْمُونِ وَمُرْمُونِ وَمُرْمُونُ وَمُرَمِّوْ وَمُرْمُونُ وَمُونُونُ وَمُؤْمِنُ وَمُونُونُ وَمُونُونُ وَمُونُونُ وَمُونُونُ وَمُؤْمِ وَمُونُونُ وَمُونُونُونُ وَمُونُونُ وَمُونُونُ وَمُونُونُ وَمُونُونُ وَالْمُونُونُ ولِمُونُونُ وَمُونُونُ وَالْمُونُونُ وَالْمُونُ وَالْمُونُونُ وَالْمُونُ وَالْمُونُ وَالْمُونُونُ وَالْمُونُ وَالْمُونُ وَالْمُونُ والْمُونُونُ وَالْمُونُونُ وَالْمُونُ وَالْمُونُ وَالْمُونُونُ والْمُونُ ول

- رُوُرُوْسُ 36.2. مَنْ مِ دُمْرَسُ دُسَرُرُوْسُ دُسَوُرْنَاهُ وِبَرْسُوْنَا بُرُمُوْسُ (دُمُرْسُ) بَرُوْرُوْسِ مُنْ مِدُ دُمُرُوْسُ
- دُهُوَمُ وَهُوْمُ وَهُوْمُ وَهُوْمُ وَهُوْمُ وَهُوْمُ وَهُوهُ وَهُمُ مُرَدُمُ وَهُمُ وَهُمُ وَهُمُ وَهُمُ مُرَدُمُ وَهُمُ مُرَدُمُ وَمُومُ مُرَدُمُ وَهُمُ مُرَدُمُ وَمُومُ مُرَدُمُ وَمُومُ مُرَدُمُ وَمُرَاهُ وَمُرَاءُ وَمُرَاءً وَمُرَاءُ وَمُرَاءً ومُراءً وم
- 37.3 دروس سوه مارد در درور درورد در
- 38. غَرِوْسٌ 38.1 دُرُهُ اللهُ وَدُورُهُ وَ دُرُورُهُ وَ اللهُ عَلَى اللهُ عَلَى اللهُ عَلَى اللهُ اللهُ اللهُ اللهُ عَلَى اللهُ ال

CP*0.005*LD = -25 25 26 27 27

CP (سَرُعْمَعُ وَمُرْبُ): تَسْرُعُمُوعُ فَحْرُ رُدُ

- 38.4 دَسَرَمْوَدُ فَوْدُ دُوْدُ اللهِ 15% دِسْسَادُمُ دُرُوْمُ وِلَابِيَّا يُحْتَّا اللهُ 38.4 دِسْسَادُمُ دُرُوْمُ اللهُ الل

- 40. مُرْسِرُسُو فَرْسُورُ وَ مُرْسُورُورُ مُرِبُرُورُ وَرُورُورُ وَرُورُورُ وَرُورُ و
- 41. غَرْمُ دُورِ اللهِ وَوَسَادُمُورُ وَوَدُورُ وَرُمُورُونُ عَرْمُ اللهِ عَرْمُ اللهِ عَرْمُ اللهِ عَرْمُ اللهِ وَسَادُونُ وَاللهِ وَسَادُمُونُ وَاللهِ وَسَادُمُ وَاللهِ وَسَادُمُ وَاللهِ وَسَادُمُ وَ وَمُورُو وَيُرْمُورُونُ وَيُرْمُورُونُو.

 رُورُو وَيُرْمُورُونُو.
- 42. مُرَهُ مُوْدِدُ دُرُو مُرَهُ مُوْدَى مُرَوَّ مُرَوَّ مُرَوِّهُ وَمُرَدِّهُ وَمُرَوِّهُ وَمُرَوْدُ وَمُرْسُونُ وَمُرُسُونُ وَمُرْسُونُ وَسُونُ وَمُرْسُونُ وَمُرْسُونُ وَمُرْسُونُ وَمُرْسُونُ وَمُرْسُونُ وَمُرْسُونُ وَمُرْسُونُ وَمُرْسُونُ وَسُونُ وَالْمُ مُرْسُونُ وَسُونُ وَالْمُ مُنْسُونُ مُ مُرْسُونُ مُ مُرْسُونُ مُ مُرْسُونُ مُ مُرْسُونُ مُ مُرْسُونُ

| בינינים בינים
מעניעש ביק פחיית פח | # |
|--|-----------------|
| יוש ב לי | ? %'je |
| هِ وَسُ رَمَرَةً وَوْ (خَنْرَوُو 2) | 1 |
| ئىرۇسرايۇھىرىرىمۇد كۆرىمۇ قى ئىستىرىچا رەزىرۇ ئوندۇرىدى دەرۇرىدى ئىرىسىھىرى ئۆر | 2 |
| ناعر ارتور خارتونوموی و اورتونیوی برخوانیدی بر | 3 |
| (תרול המשפש (משימת / שיה עור) | 4 |
| رَرُرُو وَمُرُورُ وَهُورُو وَ (فَا وَرُورُ 3) | 5 |
| پي رسوچ ئري سوع گرسو سو وراج کړ (يي .رسو چو کرکر کر کرد و سرکر) | 6 |
| פַ בָּלַבַצַרְ בַּיְרָנָבָנֹ בָרֶנֹבֶ בָּרֶנִי (צָפֹא הְנָ רֹפֶּ הַפֶּלִי בְּרָנִי (צָפֹא הְנָ רֹפֶּא בִינְן) | 7 |
| 6.1 وَسَرَ وَدُورُو هُ مُرَدُونَهُ رِبَرَاءَهُ مُ رُسُرَاءَهُ مُ رُسُرَاءَهُ مُ رُسُرُو دُرِ مُرْشُر. | 8 |
| ع: ١٠٠٤ (ع: ١٠٠٤ (١٠٠١) ٥ ×١٥٥٠١٥ (ع: ١٠٠٤ (ع: ١٠٠ | 9 |
| ה'נ"ל ה' | هونشر ر
پوسر |
| ۵۰ (۱۱۶ ۱۳۰۵ ۱۳۶۵ ۱۳۶۵ ۱۳۶۵ ۱۳۶۵ ۱۳۶۵ ۱۳۶۵ ۱۳۶۵ ۱۳۶ | 10 |
| دُّرٍ وَرُولُ (عُسْمَ دُمْسُ عِهُ مُرَدُ مُنْعِ عُ وُسَوِعٍ وَمُر) وُ وِرْسُرَهُ مُدِرِ غَرْوَلُو 4 وْمِرْدُوسُ | 11 |
| عرز در مردو رفر معل درد ور ور رزد ورسوس و ور مردو و ور مرسو الدود در ورد الرواد و ورد المرور و ورد المرور | 2 9.40 |
| ۶ ۶
رمرو، | 60 5 0 p |
| רתרעתטר בא בתשים בא פ האתם של הל ביני בל בינ | 12 |
| بَوْرٌ سَرَسُوهُ ثُو يَرُورُ (بِهُورُ سَوُرِدُ وَيُرُوسُ بِهُرُوسُ سَوْرٌ بَاسُ رُسِرِي دُورُ) | 13 |
| ب وروندی ر کر سخر شری ور | 14 |
| שני בית בית לעית פיתות שריית קמרים בית קמרים בית קמרים בית קמרים בית קמרים בית | 15 |
| בר ה ה בר | -622 |
| 00 00 00 000 00 00 00 00 00 00 00 00 00 | 16 |
| دُوَّدِ وَسُ وَرَبُ وَرَبُ وَرَبُ وَرَبُ وَرَبُ وَرَدُ وَرَدُو وَرَدُ وَرَدُ وَرَدُ وَرَدُ وَرَدُ وَرَدُ وَرَد
مُرْوَبُونُ وَسُرْسُ اللهِ وَرَدُوْ وَرَسُ ((((دُنْ مِرَدُونُ وَرَبُ وَرَدُ وَرَدُ وَرَدُ وَرَدُ وَرَدُ وَرَد
سُرُوبُونُ وَسُرْسُ اللهِ وَرِدُونُ وَرِسُ (((((رنبر ورَدُو وردُسُ () (((رنبر ورَدُو وردُونُ وردُسُ وردُنُو و | 17 |

| | عَ <i>حُرُورُ</i> - 2 | | | |
|--|--|--|---|---------|
| | 00 41.13 01
23 5151 5190 | | | |
| | | 2422 C
52422 S | 241 4112 01
PK3 5171 PG | · ·1 |
| | | | יוק איק
מק' מק | 1.1 |
| | | | 0 ' 0 '
1 × 1 ~ | 1.2 |
| | | 262712 600
82712 584 | ני בנו הייני באל
מתנית ניתנת באל | .2 |
| | | | 0 א ט ט ט ע 0 א 0 א פאר פאר פאר פאר פאר פאר פאר פאר פאר פ | 2.1 |
| | | | ההקית יתיתם <i>א</i> | 2.2 |
| | | ر
مو | 103 111 1113
\$13 151 417 | -3 |
| | | | 3/ 1//3 | 3.1 |
| | | | يع .رگو.چ | |
| | | | :3/ 103
3/ 728 | |
| | | . תַּמֹכֹים) | في و و و و المرس | 3.2 |
| | | مُورُ رِوْسُرُرِوْسُ) | 500 (200 (200 (200) | 3.3 |
| | |) 0 0 0
0 0 0 0
0 0 0 0 0
0 0 0 0 0 0 0 | 241 4112 01
843 5141 1498 | .4 |
| 0/101 (00) 101 2000 | | روٌ وُسورٌرُورُ | 10×0%/0/567
50×0%/0/567 | |
| برسر کوری کروری کرد، کرمی کر کرسی کر کر کر کرمی کروکی کروکی کروکی کرمیروکی کردی کردی کردی کردی کردی کردی کردی کر | | | 4.1 | |
| | | • | 1/0 0 2 3 / 3 /
1/0 m 2 2 m 3 3 / 1 | |
| יניתכי העתציתם | ם / ב כ ? כ ב ב ב ב ב ב ב ב ב ב ב ב ב ב ב ב | הל ב יינות ב' ה' | | |
| הצליתיל הצליתיל בייה בייה בייה בייה בייה בייה בייה בי | | 4.2 | | |
| | | | .975177 | |
| ייייייייייייייייייייייייייייייייייייי | ים אים איני איני איני איני איני איני אינ | 30 ت <i>روَّ</i> رُوَوْسُ | 11113 01
55171 77903 | |
| ת נוצר ה
ת נציל הציל את את פאל את | | 2032 629 60 | | 4.3 |
| | 0 (0/3) 0/0// 0/X0(%30/0)
-97970 0/0// 5/0//0// 0//0// 0//0//0// | | | |
| | | بثر | 241 4112 01
8K3 5181 8198 | .5 |
| 34.7% | | | | ؠ×ؚ |
| 2262 | | | | יוק'יוק |

| | 287 |
|--|--------|
| | هٔ پرز |

3 - 3636 2012 6365 8766

| | フセカファ (フセァ セァァ
カフタタブ S&メネ シーナ・ | <i>?</i> .1 |
|--|---|-------------|
| | מק טק | -1.1 |
| | بري سوه د د د د د د د د د د د د د د د د د د د | -1.2 |
| | 0 (0 (1/7)
- 1/2 × 2/7 9 | |
| | י י י י י י י י י י י י י י י י י י י | |
| | عرب برمر در برع و ما مرم سرسوم | |
| | ה ה ה ה ה ה ה ה ה ה ה ה ה ה ה ה ה ה ה | -1.6 |
| | ה מינים אינים אינים
האינים אינים א | |
| | 0 (0 (0 (
- × 2) 7) 7) | -1.8 |
| ם או היו היו היו היו אין היו אין היו אין היו אין היו | | L |
| l | 1,00 41,9 5022 1026 34276 50,000 | |
| 252 | מק'טק | # |
| ט 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 | | |
| , o c | | |
| , o l | | |
| | | |
| | 0/0/0/ / 100×20 %
משקב עדע על פרי אראים | ·3 |
| | | |
| | | |
| | | |
| | | |
| | | |
| | | |
| | | |
| | | |
| | | |

4 - 2936 2937 44 250 256 43

| | | 82712 | 00000000000000000000000000000000000000 | تؤيمرة | ترتوزؤ | ۾ توسر |
|-----------------------------|---|--|---|---|---|---|
| ארנסטא לינס
מעמיש צי שפס | | | מם מים ב
התיש התיתסיק. | 3 / G
A / A | | # |
| | | | | | | |
| 103 | | | | | | |
| | | | 507777 S | 3 / 0 % /
V SO SO Š
Ž | ם בכב
ש בקעית | مريز ع |
| בכי כ כ כ כ
2 ממפית בו |) כ כ' '' ''
'' '' אינ פית '' פ'אק'ל
'' | 2 22
1 JS | 0 / 60 // /
דאפצ עקעק
דאפצ עקעק | ם ככ כ
פש בקעא
י | ر
مریخر | # |
| | | | | | | |
| | | | | | | |
| | , o 2 | תעתשפ ב שפס. 201 25 - 202 35 - 202 202 202 202 202 202 202 202 202 202 | מית מיל | יתש ת'תש' של מיקש ב שיקש ב שיקש ב שיקש ב מיקש ב מי | בין | ביים ביים ביים ביים ביים ביים ביים ביים |

ئے تُرَوْدِ 3 (مِسْرُد) دُرُنْدُ مُنْدُدُر مِنْدُرُو دُوْسِرُدِرِ دُسْرُدِرِ دُسْرُدُرِ دُسْرُدُرُو دُوْسِرُدِرِ دُسْرُدُرِدِ دُسْرُدِرِدِ دُسْرُدُرِدِ دُسْرُدُرِدِ دُسْرُدُرِدِ دُسْرُدِرِدِ دُسْرُدِي دُوسِرُدِي دُسْرُدِي دُسْرُونِ دُسْرُدِي دُسْرُدِي دُسْرُونِ دُسْرُدِي دُسْرُونِ دُسْرُونِ دُسْرُدِي دُسْرُونِ دُسُنِي دُوسُ دُسْرُونِ دُسْرُونِ دُسْرُونِ دُسْرُدِي دُسْرُونِ دُسُنِي دُ

| ,0 ברוש נישו אינו אינו לינו בר בר נישור מינו נישים
פית מיממע באיפט מית ברופ בציתות ביישר מיפטעט ביצושים | | | | ه توکسر |
|--|--|--------------------------------------|---|---------|
| ر روزد در | 20,00,00
20,00,00
20,00,00
20,00,00
20,00,00
20,00,00
20,00,00
20,00,00
20,00,00
20,00,00
20,00,00
20,00,00
20,00,00
20,00,00
20,00,00
20,00,00
20,00,00
20,00,00
20,00,00
20,00,00
20,00,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20,00
20 | 04, 6 63,00, 7
04,600 8 8 4,600 7 | י | # |
| | | | | |
| | | | | |
| | | | | |
| | | | | |
| | :193 ž | | | |

| \$ 000 X
\$ 000 X
\$ 100 X
\$ 100 X | יייי אייי איייי אייייייייייייייייייייי | ג מינים מינים אינים אינים
מינים אינים אי |
|--|--|---|
| 20 | ن عربر / توسیر بی م | 22 |
| 70 | יני !! / ?!
מקבת מפת
מקבר מפתר | 3 /
3 / |
| 10 | בּפּפּבְת 3 ה'צ תְּתֶּכְ כְנָבְ נָצְבִּצִישִׁ בֹּבּר הֹב / בֹר הֹצ אוֹ אַ בּבּישׁ בּבּר הֹב / בֹר הֹצ אוֹ אַ בּ
10 ×3' בּבּר הֹצָבּ | י ?
מצים אנים
מצים אנים |
| 100 | | ره ر
خ ح ر |

ع روز - 7 وي سردرو

Form of Bid Security (Bank Guarantee)

| WHEREAS, |
|---|
| |
| KNOW ALL PEOPLE by these presents that We |
| bound unto |
| SEALED with the Common Seal of the said Bank thisday of |
| THE CONDITIONS of this obligation are: |
| (1) If, after Bid opening, the Bidder withdraws his Bid during the period of Bid validity specified in the Form of Bid; |
| or (2) If the Bidder having been notified of the acceptance of his Bid by the Purchaser during the period of Bid validity: |
| (a) fails or refuses to execute the Form of Agreement in accordance with the Instructions to Bidders, if required; or |
| (b) fails or refuses to furnish the Performance Security, in accordance with the Instruction to Bidders; or |
| (c) does not accept the correction of the Bid Price pursuant to Clause 27, |
| * The Bidder should insert the amount of the Guarantee in words and figures denominated in Maldivian Rufiyaa. This figure should be the same as shown in Clause 16.1 of the Instructions to Bidders. |
| we undertake to pay to the Purchaser up to the above amount upon receipt of his first written demand, without the Purchaser's having to substantiate his demand, provided that in his demand the Purchaser will note that the amount claimed by him is due to him owing to the occurrence of one or any of the three conditions, specifying the occurred condition or conditions. |
| This Guarantee will remain in force up to and including the date |
| DATE |
| WITNESS SEAL |
| [signature, name, and address] |

22 53 - 28 5

8 - 3/3/2 2006 - 3/6/2 2006 - 3/6/2 2007 - 3/6/2

Form of Performance Bank Guarantee (Unconditional)

| To: |
|---|
| [name &address of Purchaser] |
| |
| WHEREAS |
| AND WHEREAS it has been stipulated by you in the said Contract that the Supplier shall furnish you with a Bank Guarantee by a recognized bank for the sum specified therein as security for compliance with his obligations in accordance with the Contract; |
| AND WHEREAS we have agreed to give the Supplier such a Bank Guarantee; |
| Now therefore we hereby affirm that we are the Guarantor and responsible to you, on behalf of the Supplier, up to a total of * |
| *An amount is to be inserted by the Guarantor, representing the percentage of the Contract Price specified in the Contract, in Maldivian Rufiyaa. |
| We hereby waive the necessity of your demanding the said debt from the Supplier before presenting us with the demand. |
| We further agree that no change or addition to or other modification of the terms of the Contract or of the Works to be performed there under or of any of the Contract documents which may be made between you and the Supplier shall in any way release us from any liability under this Guarantee, and we hereby waive notice of any such change, addition, or modification. |
| This Guarantee shall be valid until the date of issue of the Defects Correction Certificate. |
| SIGNATURE AND SEAL OF THE GUARANTOR |
| Name of Bank |
| Address |
| |
| |
| Date |

Cultura x 15 (2) (2) (2) (3) (4)

| To: [name & address of Purchaser] | |
|--|------------------|
| | |
| [name of Contract] | |
| Gentlemen: | |
| In accordance with the provisions of the Conditions of Contract, of the above-mentioned Contract, | |
| called "the Supplier") shall deposit with | ful |
| We, the | |
| [Bank or Financial Institution], as instructed by the Supplier, agree unconditionally and irrevocably guarantee as primary obligator and not as Surety merely, the payment | to
ver
ing |
| We further agree that no change or addition to or other modification of the terms of the Contract or of Wo to be performed there under or of any of the Contract documents which may be made between | een |
| way release us from any liability under this Guarantee, and we hereby waive notice of any such chan addition, or modification. | - |
| * An amount is to be inserted by the Bank or Financial Institution representing the amount of the Advance Payment, in Maldivian Rufiyaa. | |
| This Guarantee shall remain valid and in full effect from the date of the advance payment under the Contruntil | |
| Yours truly, | |
| SIGNATURE AND SEAL: NAME & ADDRESS OF BANK/INSTITUTION | |

5 - چين مين - 5

| × ٥٥١٥٥ % ٥٥ مر | | |
|---|-----------------|--|
| 0/0 0// W3/0C00X
Nas-ress toward | بر وُ بَرُسُوبُ | |
| מיניש זכמיש ב צי א די אניינינייים ביצי אינייייים ביצי איניייייים ביצי איניייייים ביצי | | |
| יין אין אין אין אין אין אין אין אין אין | | |
| سَرَسْر: | 33.1 | |
| ، ٥ ، ٥ ، ٥ ، ٥ ، ٥ ، ٥ ، ٥ ، ١ ، ١ ، ١ | | |
| 21227 (24) 10
82702 (24) 10
907 (24) 10 | | |
| سَرَمَر: | 33.2 | |
| ، ٥ ، ٥ ، ٥ ، ٥ ، ١ ، ٥ ، ١ ، ١ ، ١ ، ١ | | |
| . 20101 (2101)
. 20112 50110-2 | 22.2 | |
| | 33.3 | |
| : , , , , , , , , , , , , , , , , , , , | 33.4 | |
| . 2 / 0 / 0 / 0 / 0 / 0 / 0 / 0 / 0 / 0 / | 37 | |

مره کروسر

ر ۱۵ مرد مرد مرد و کرد و کرد

| ر ۱۵٬۵۱ کا ۱۵۰ کا ۲
۱۳ کا ۱۵۰ کا | 011 1111 1101 1
3010 8000 5000 |
|--|-----------------------------------|
| :/× | :بُدُ |
| سترمش: | سَرَيش: |
| : 232 | : 25/2 |
| ره ر :
محدد عرع : | 2 / 0/
: 2/2/3/18 |
| رُ رِيْر: | ئرىرىۋ. |

| :مَّدِ | :مِدِ |
|--|---|
| سَرَسَر: | سَرَسُو: |
| رُ گُرُد.
د گرد: | : 232 |
| :#2.,,, | :#2.22 |
| ר יסיס ישני ישני סייס ייסיס ליסיס ליסיס ליסיס ליסיס ליסיס ליסיס שליסיס שליסיס שליסיס שליסיס ליסיסיס שליסיס שליסיס ליסיסיס שליסיסיס שליסיסיס שליסיסיס שליסיסיס שליסיסיסיסיסיסיסיסיסיסיסיסיסיסיסיסיסיסיס | ر ۱۵٬۵۱ مر در ۱۵٬۵۱ مرس
د سرم مرد مروس سرور در |
| : *** | :بَرِ |
| : "" | |
| :0%5 | : 237 |
| :# _{\(\beta\)} ; | :#٤.,,, |
| ייין איין איין איין איין איין איין איין | ממי ממקסת:
מציות ותנותסת: |
| : 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 | :0 600 0 50
:0 7 2 7 2 7 2 7 2 7 2 7 2 7 2 7 2 7 2 7 |